



නිකුත් කළේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව

දිනය 2021.07.06

**ශ්‍රී ලංකා චීන රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවට 65 වසරක් සපිරීම සහ
 චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය නිමිත්තෙන්
 සමරු කාසි නිකුත් කිරීම**

ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වන සංවත්සරය සැමරීම නිමිත්තෙන් ශ්‍රී ලංකා මහ බැංකුව විසින් රුපියල් 1,000 මුහුණත වටිනාකමින් යුත් රන් සහ රිදී සමරු කාසි නිකුත් කරනු ලබයි. දෙරට අතර දිගු කාලීන මිත්‍රත්වය සහ අන්‍යෝන්‍ය විශ්වාසය සඳහා වූ විශේෂ ගෞරවයක් ලෙස ශ්‍රී ලංකා රජයේ ඉල්ලීම පරිදි මෙම කාසි නිකුත් කෙරේ. කාසි පිළිබඳ විස්තර හා පිරිවිතර පහතින් දැක්වේ.

මුහුණත	පිටුපස
<p>ශ්‍රී ලංකාවේ සහ චීනයේ ජාතික ධජ සමඟින් නෙළුම් පොකුණ මඟින්ද රාජපක්ෂ රහභලේ ඉදිරිපස රූපය කාසිය මධ්‍යයේ දැක්වේ. කාසියේ වර්ෂය, “2022” යන්න රහභලට පහළින් විශාල ඉලක්කමින් දැක්වේ. කාසිය පරිධියේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකාව - චීනය වසර 65 යි” ලෙස දැක්වේ.</p>	<p>මුහුණත වටිනාකම “1000” විශාල ඉලක්කමින් ද, 100 වන සංවත්සරය සහ 1921-2021 වසර යන වචන සමඟින් “චීන කොමියුනිස්ට් පක්ෂය” යන වචන සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් කාසිය මධ්‍යයේ දැක්වේ. කාසිය පරිධියේ ඉහළ දාරයේ ඉංග්‍රීසි, සිංහල සහ දෙමළ භාෂාවලින් “ශ්‍රී ලංකාව” ලෙස දැක්වේ. කාසිය පහළ දාරයේ සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් “රුපියල්” ලෙස දැක්වේ.</p>

රන් කාසිය පිළිබඳ විස්තර			
මිශ්‍ර ලෝහය	රන් (කැරට් 22)	හැඩය	රවුම්
කාසි වර්ගය	භිමාකාර	දාරය	කට්ට සහිත
විෂ්කම්භය	මි.මි. 25.4	බර	ග්‍රෑම් 12.0
නිකුත්ව	කාසි 500	කාසියක විකුණුම් මිල	රු. 222,000/-

රිදී කාසිය පිළිබඳ විස්තර			
මිශ්‍ර ලෝහය	රිදී (0.925)	හැඩය	රවුම්
කාසි වර්ගය	හිමාකාර	දාරය	කට්ට සහිත
විෂ්කම්භය	මි.මි. 38.61	බර	ග්‍රෑම් 28.28
නිකුත්ව	කාසි 2,000	කාසියක විකුණුම් මිල	රු. 17,000/-

මෙහි පළමු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති දේශමානා මහවාරිය ඩබ්ලිව්. ඩී. ලක්ෂ්මන් මහතා විසින් ශ්‍රී ලංකා ජනාධිපති අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත 2021.07.06 දින ජනාධිපති ලේකම් කාර්යාලයේ දී නිල වශයෙන් පිළිගන්වන ලදී.



මෙම එක් එක් සමරු කාසිය තථ්‍යතා සහතිකය සමඟ ආකර්ෂණීය බහාලුමක නිකුත් කරනු ලබයි. මෙය සීමිත රන් කාසි නිකුත්වක් වන අතර ඉහත සඳහන් මිල යටතේ ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව හරහා පූර්ව ඇණවුම් කිරීමෙන් කොළඹ 1, වැනැම් විදිය, අංක 24, සෙන්ට්‍රල් පොයින්ට් ගොඩනැගිල්ල යන ස්ථානයේ පිහිටි ආර්ථික ඉතිහාස කෞතුකාගාරයේ විකිණුම් කවුළුව හරහා පමණක් 2021.07.12 දින සිට විකිණීමට නියමිතය. තවද රිදී කාසිය ද 2021.07.12 දින සිට ආර්ථික ඉතිහාස කෞතුකාගාරයේ විකුණුම් කවුළුව හරහා ඉහත සඳහන් මිල යටතේ විකිණීමට නියමිතය.

වැඩි විස්තර සඳහා:	දුරකථන අංකය	ෆැක්ස් අංකය
ව්‍යවහාර මුදල් අධිකාරී	+94 11 247 7355	+94 11 247 7726
අතිරේක ව්‍යවහාර මුදල් අධිකාරී	+94 11 247 7152	+94 11 247 7701
විද්‍යුත් ලිපිනය	currency@cbsl.lk	
ආර්ථික ඉතිහාස කෞතුකාගාරය	+94 11 438 7405 +94 11 244 4503	

ව්‍යවහාර මුදල් අධිකාරී
ව්‍යවහාර මුදල් දෙපාර්තමේන්තුව
ශ්‍රී ලංකා මහ බැංකුව
අංක 30, ජනාධිපති මාවත,
කොළඹ 1